



PRIME FINANCE PLC

ප්‍රධාන ශාඛාව.

61, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08.
 දුර: (+94) 112 679 280 - 82 / (+94) 112 679 285 - 87 / (+94) 112 679 289 - 90
 ෆැක්ස්: (+94) 112 679 284
 ඊ-මේල්: info@primefinance.lk
 වෙබ්: www.primefinance.lk

මූල්‍ය ප්‍රකාශන

විස්තීර්ණ ආදායම් ප්‍රකාශන

2018 මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා

	2018 (විෂායා කළ) රු.	2017 (විෂායා කළ) රු.
පොදු ආදායම්	445,450,360	291,728,251
පොදු වියදම්	(209,450,069)	(133,371,807)
ශුද්ධ පොදු ආදායම්	236,000,292	158,356,444
ගාස්තු සහ කොමිස් ආදායම්	12,419,392	5,352,276
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම්	12,419,392	5,352,276
වෙළඳමුදල් ශුද්ධ ග්‍රහණ / (අඟහරණ)	(70)	(180)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	74,901,409	2,100,563
මුළු මෙහෙයුම් ආදායම්	323,321,022	165,809,103
ණය සහ වෙනත් හානිකරණ (ගාස්තු) සඳහා වෙන්කිරීම්	(107,632,627)	(9,027,486)
ශුද්ධ මෙහෙයුම් ආදායම්	215,688,395	156,781,617
මෙහෙයුම් වියදම්		
පුද්ගල පිරිවැය	(74,277,599)	(58,798,915)
දේපල පිරිවැය සහ උපකරණ ක්ෂයවීම්	(10,630,066)	(9,548,944)
අධ්‍යයන වියදම් ක්‍රමිකයන්	(1,105,977)	(810,478)
වෙනත් මෙහෙයුම් වියදම්	(94,588,605)	(69,466,999)
මුළු කේටරින් සඳහා වනතුල අය මත බදු වලට ලක් ග්‍රහණ/(අඟහරණ)	35,086,167	18,156,282
මුළු කේටරින් මත වනතුල බල අය මත බදු	(7,962,581)	(9,343,736)
බදු පැයවීමට පෙර මෙහෙයුම් වලින් ග්‍රහණ/(අඟහරණ)	27,123,586	8,812,546
ආදායම් බදු සඳහා වෙන්කිරීම්	(14,032,874)	(6,289,588)
විරෂයට අදාල ග්‍රහණ/(අඟහරණ)	13,090,713	2,522,957
වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්)		
ග්‍රහණ හෝ අග්‍රහණ ලෙස ප්‍රති විභවනය නොකෙරුණ වෙනත් විස්තීර්ණ ආදායම් වියුක්ත ප්‍රතිග්‍රහණ මත ආදායක ග්‍රහණ / (අඟහරණ)	45,025	383,184
වසර සඳහා, බදු රහිත, වෙනත් විස්තීර්ණ ආදායම්/(වියදම්)	45,025	383,184
වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම්/(වියදම්)	13,135,738	2,906,141
ග්‍රහණ මත පොදු මුදල (රු.)	0.42	0.11

මූල්‍යමය තත්වය පිළිබඳ ප්‍රකාශනය

2018 මාර්තු මස 31 වැනි දිනට

	2018 (විෂායා කළ)	2017 (විෂායා කළ)
වත්කම්		
මුදල් සහ මුදල් හා සමාන වෙනත් දෑ	417,958,339	128,416,689
මුදල් ආරක්ෂා - වෙළඳාමට නියමිත ණය සහ අත්තිකාරම්	2,184,713,733	1,074,545,486
ලැබිය යුතු කල්බදු කුලී සහ කුලීන්ට දී ඇති කොටස්	496,020,155	91,555,419
මුදලාභ ආකේරණ - විකිණීමට නියමිත	56,300	56,300
මුදලාභ ආකේරණ - කල් පිරණ කොටස්	122,468,456	89,482,222
වෙනත් මුදලාභ වත්කම්	153,375,687	213,682,831
කොටස් - දේපල වෙළඳාම	129,266,607	38,532,048
වෙනත් මුදලාභ වත්කම්	11,415,435	21,217,539
දේපල ආකේරණ	105,439,534	-
දේපල, පිරිසිදු සහ උපකරණ	28,525,141	19,464,312
අත්පිටිවන වත්කම්	2,222,312	2,329,269
විදුලිකරණ බදු වත්කම්	19,913,154	22,488,656
මුළු වත්කම්	3,671,374,853	1,701,770,291
වයසිම්		
විදායක සඳහා ගෙවිය යුතු	192,350,891	39,424,575
ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	2,399,149,502	1,311,055,978
වෙනත් මුදලාභ වත්කම්	240,422,196	6,434,521
වෙනත් මුදලාභ නොවන වත්කම්	223,210,024	26,231,948
විදුලිකරණ වත්කම්	3,167,412	2,184,180
මුළු වත්කම්	3,058,300,025	1,385,331,202
කොටස් හිමියන්ගේ අරමුදල		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	508,500,000	225,000,000
රුදවා ගත් මුදල	95,883,622	83,402,419
විවේචනාත්මක සංවිධාන අරමුදල	8,691,206	8,036,670
මුළු කොටස්කරුවන්ගේ අරමුදල	613,074,827	316,439,089
මුළු වත්කම් සහ කොටස්කරුවන්ගේ අරමුදල	3,671,374,853	1,701,770,291
අවිචිත්වතාවය සහ බැඳුම්		
කොටස්කරු ශුද්ධ වත්කම්(රු.)	13,403,458	7,052,353
කොටස්කරු	17.03	14.06

තොරතුරු කාර්ය සාධන දර්ශකය (නිකමිත වාර්තාකරණය අනුව)

2018 මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා

අයිතමය	2018.03.31 දිනට රු. (විෂායා කළ)	2017.03.31 දිනට රු. (විෂායා කළ)
නියමිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය		
මුද්‍රිත ප්‍රාග්ධනය (කේටරින් - 1 ප්‍රාග්ධනය) රු. '000	584,149	316,439
මුළු ප්‍රාග්ධන අගය රු. '000	584,149	316,439
මුද්‍රිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය, අවදානම් බර තබන ලද වත්කම්වල ප්‍රතිශතය ලෙස (අවම අවශ්‍යතාවය 5%)	21.00%	26.23%
මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය, අවදානම් බර තබන ලද වත්කම්වල ප්‍රතිශතය ලෙස (අවම අවශ්‍යතාවය 10%)	21.00%	26.23%
බැංකු වත්කම් වෙත ප්‍රාග්ධන අරමුදල අනුපාතය (අවම අවශ්‍යතාවය 10%)	25.55%	25.31%
වත්කම්වල ශුභාත්මකතාවය (ණය කළහේ ශුභාත්මකතාවය)		
දළ අග්‍රිත ණය සඳහා වෙන් කිරීම් රු. '000	205,626	179,649
දළ අග්‍රිත ණය සඳහා වෙන් කිරීම් අනුපාතය, %	7.32	13.72
දළ අග්‍රිත ණය සඳහා වෙන් කිරීම් අනුපාතය, %	2.77	2.76
ග්‍රහණාධිකරණ (%)		
ශුද්ධ පොදු ආරක්ෂා	10.49%	10.38%
වත්කම් මත ප්‍රතිග්‍රහණ (බදු වලට පෙර)	1.01%	0.55%
ක්ෂමතාව මත ප්‍රතිග්‍රහණ (බදු වලින් පසු)	2.83%	0.92%
නියමිත ද්‍රවශීලතාවය (රු. '000)		
අවශ්‍ය කෙරෙණ අවම ද්‍රවශීලතාව ප්‍රමාණය	265,772	132,541
පවතින ද්‍රවශීලතාව ප්‍රමාණය	624,914	214,267
අවශ්‍ය කෙරෙණ අවම රාශය සුරැකුම් ප්‍රමාණය	84,283	85,668
පවතින රාශය සුරැකුම් ප්‍රමාණය	121,398	88,430
සමාන වාර්තා තොරතුරු		
කේටරින් සංඛ්‍යාව	121	89
ගාස්තු සංඛ්‍යාව	7	7
කේටරින් මධ්‍යස්ථාන ගණන	හැඳුණ	හැඳුණ
උකස් මධ්‍යස්ථාන ගණන	හැඳුණ	හැඳුණ

කමතික කිරීම්

ප්‍රයිම් රයිසන්ස් පිලිබද්ධ සමාජමය ප්‍රධාන විධානය හිඳවැටී සහ පිස්සෝ සාමාන්‍යාධිකාරී - මුද්‍රණ වශයෙන් පහත අත්කඩ සහිත ලද අප විවේචනා කමතික වන වන කළී,

(අ) මුහුණ ප්‍රකාශනයේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කිරීදේශීය අනුකරණය සහ නිර්වචනයන්ට අනුකූලව සකසා ඇත.

(ආ) විශාලතම උග්‍ර කොට අති බවට දැක්වූ කමතිකරණ මේ වන විට ප්‍රකාශනයේ ඇතුළත් කොට ඇත. එහෙත් මුද්‍රණයෙන් මුද්‍රණ සමාජමය විකාශනයට ලක් නොකරන ලද මුද්‍රණ ප්‍රකාශනයෙන් පහත පෙන්වේ.

(අත්කඩ) (අත්කඩ)

රජයේ සේවයේ සිටින ප්‍රධාන විධාන නිලධාරී (අත්කඩ)

2018/06/18 (අත්කඩ)

2018/06/18 (අත්කඩ)

EXTRACTED FROM THE STATUTORY FINANCIAL STATEMENT INDEPENDENT AUDITORS' REPORT TO THE SHAREHOLDERS OF PRIME FINANCE PLC

EY Building a better working world

ALANKRMI

INDEPENDENT AUDITORS' REPORT TO THE SHAREHOLDERS OF PRIME FINANCE PLC

Report on the audit of the Financial Statements

We have audited the financial statements of Prime Finance P.L.C. ("the Company"), which comprise the consolidated statement of financial position as at 31 March 2018, and the statement of comprehensive income, statement of changes in equity and cash flow statement for the year then ended, and a summary of significant accounting policies and other explanatory information.

In our opinion, the accompanying financial statements of the Company give a true and fair view of the financial position of the Company at 31 March 2018, and of its financial performance and cash flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Basis for opinion

We conducted our audit in accordance with Sri Lanka Auditing Standards (SLAS). Our responsibilities under those standards are further described in the Auditor's responsibilities for the audit of the financial statements section of our report. We are independent of the Company in accordance with the Code of Ethics issued by CA Sri Lanka Council of Ethics and we have fulfilled our other ethical responsibilities in accordance with the Code of Ethics. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our opinion.

Key audit matters

Key audit matters are those matters that, in our professional judgment, were of most significance in our audit of the financial statements of the current period. These matters were addressed in the context of our audit of the financial statements as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters. For each matter below, our description of how our audit addressed the matter is provided for your information.

We have fulfilled the responsibilities described in the Auditor's responsibilities for the audit of the financial statements section of our report, including in relation to these matters. Accordingly, our audit included the performance of procedures designed to respond to our assessment of the risks of material misstatement of the financial statements. The results of our audit procedures, including the procedures performed to address the matters below, provide the basis for our audit opinion on the accompanying financial statements.

(Cont'd...2)

EY Building a better working world

Key audit matters specific to Company

Key audit matter	How our audit addressed the key audit matter
Allowance for impairment of Loans and Advances and Lease Rentals Receivable & Stock Out on Hire	To assess the reasonableness of the allowance for impairment, our audit procedures (among others) included the following: We understood & evaluated the key internal controls over estimation of the allowance for impairment including those over identifying occurrence of loss events; In addition to the above, focused procedures were performed as follows: • Specific allowance for impairment: For a sample of non-performing loans & leases, management's forecasts of cash flows were last checked to historical patterns of customer repayment. Among other procedures, forecast cash flows arising from collateral (or other sources) of expected recovery) were verified to source documents; • Collective allowance for impairment: For loss rates used by management, we assessed the appropriateness of the loss emergence period including consistency with historical loss experience; assumptions on effects arising from macro-economic factors were compared to published data; We assessed the adequacy of the related financial statement disclosures as set out in notes 18, & 19.1.

(Cont'd...3)

EY Building a better working world

Other information included in the Company's 2018 Annual Report

Our opinion on the financial statements does not cover the other information and we will not express any form of assurance conclusion thereon.

Our responsibility is to read the other information to identify material misstatements that are materially inconsistent with the financial statements or our knowledge obtained in the audit, or otherwise appears to be materially misstated.

Responsibilities of management and those charged with governance for the financial statements

Management is responsible for the preparation of financial statements that give a true and fair view in accordance with Sri Lanka Accounting Standards, and for such internal control as management determines is necessary to enable the preparation of financial statements that are free from material misstatement, whether due to fraud or error.

In preparing the financial statements, management is responsible for assessing the Company's ability to continue as a going concern, disclosing, as applicable, matters related to going concern and using the going concern basis of accounting unless management either intends to liquidate the Company or to cease operations or has no realistic alternative but to do so.

Those charged with governance are responsible for overseeing the Company's financial reporting process.

Auditor's responsibilities for the audit of the financial statements

Our objectives are to obtain reasonable assurance about whether the financial statements as a whole are free from material misstatement, whether due to fraud or error, and to issue an auditor's report that includes our opinion. Reasonable assurance is a high level of assurance, but is not a guarantee that an audit conducted in accordance with SLAS will always detect a material misstatement when it exists. Misstatements can arise from fraud or error and are considered material if, individually or in the aggregate, they could be expected to influence the economic decisions of users based on the financial statements.

As part of an audit in accordance with SLAS, we exercise professional judgment and maintain professional skepticism throughout the audit. We also:

- Identify and assess the risks of material misstatement of the financial statements, whether due to fraud or error, design and perform audit procedures responsive to those risks, and obtain audit evidence that is sufficient and appropriate to provide a basis for our opinion. The risk of not detecting a material misstatement resulting from fraud is higher than for one resulting from error, as fraud may involve collusion, forgery, intentional omissions, misrepresentations, or the override of internal control;
- Obtain an understanding of internal control relevant to the audit in order to design audit procedures that are appropriate in the circumstances, but not for the purpose of expressing an opinion on the effectiveness of the Company's internal control;
- Evaluate the appropriateness of accounting policies used and the reasonableness of accounting estimates and related disclosures made by management.

(Cont'd...4)

EY Building a better working world

- Conclude on the appropriateness of management's use of the going concern basis of accounting and, based on the audit evidence obtained, whether a material uncertainty exists related to events or conditions that may cast significant doubt on the Company's ability to continue as a going concern. If we conclude that a material uncertainty exists, we are required to draw attention in our auditor's report to the related disclosures in the financial statements or, if such disclosures are inadequate, to modify our opinion. Our conclusions are based on the audit evidence obtained up to the date of our auditor's report. However, future events or conditions may cause the Company to cease to continue as a going concern.
- Evaluate the overall presentation, structure and content of the financial statements, including the disclosures, and whether the financial statements represent the underlying transactions and events in a manner that achieves fair presentation.

We also provide those charged with governance with a statement that we have complied with relevant ethical requirements regarding independence, and to communicate with them all relationships and other matters that may reasonably be thought to bear on our independence, and where applicable, related safeguards.

From the matters communicated with those charged with governance, we determine those matters that were of most significance in the audit of the financial statements of the current period and are therefore the key audit matters. We describe these matters in our auditor's report unless law or regulation precludes public disclosure about the matter or when, in extremely rare circumstances, we determine that a matter should not be communicated in our report because the adverse consequences of doing so would reasonably be expected to outweigh the public interest benefits of such communication.

Report on Other Legal and Regulatory Requirements

As required by section 143(2) of the Companies Act No. 47 of 2007, we have obtained all the information and explanations that were required for the audit and, as far as appears from our examination, proper accounting records have been kept by the Company.

CA Sri Lanka membership number of the engagement partner responsible for signing this independent auditor's report is 2420.

Sonal R. Jayasinghe

18 June 2018
Colombo